

රජරට ජලජ සමාජයේ මූලය හා කෘෂිකාර්මික පරිසර සංරක්ෂණය

ඒ. ලගෝව

හැදින්වීම

වර්තමාන ශ්‍රී ලංකාව උඟ සංචරිත කෘෂිකාර්මික රටක් වූව ද එතිනාසික මූලාශ්‍රයන් හා පුරාවිද්‍යාත්මක සාධක අනුව මූල් ම එතිනාසික යුගයේ සිට මේ දිවයින තුනන යුගයේ සංචරිතය අහිඛවා යන පරිදි සමෘද්‍යමන් හා සෞඛ්‍යාග්‍යමන් අධියර හා අවධින් ගණනාවක් පසු කර තිබේ. එහෙයින් දේශීය සංචරිතය පිළිබඳ විමසන්නොකුට මෙරට අතිතයේ සිට වර්තමානයට පැමිණ තිබෙන්නේ ප්‍රතිලෝම ගමනක් යැයි සිතෙනු ඇත. එය තවදුරටත් කුළු ගැන්වෙන්නේ ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනාත්මක ව විමර්ශනය කරන්නොකුට ය. සැම රටක් ම ආරම්භ වූයේ කෘෂිකාර්මික රටවල් වශයෙනි. එහෙත් ශ්‍රී ලංකාවට වඩා ඉතා කෙටි ඉතිහාසයක් ඇති එවැනි සමහර රටවල් කෘෂිකාර්මික, කාර්මික හා විද්‍යාත්මක අංශවලින් ලෝකයේ පුළුරු බලවතුන් බවට ද පත් වී සිටි යි. එසේ වූව ද ශ්‍රී ලංකාව මූල සිට ම කෘෂිකාර්මික රටක් වශයෙන් ම තිබෙන හෙයින් මෙය කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් (Agricultural Civilization) හා ජලජ සමාජයක් (Hydraulic Society) පවතින රටක් ලෙස හැදින්වීය හැකි ය. ඒ සඳහා විශේෂයෙන් ම උපයෝගී වූයේ දිවයින් ඇති ස්වාහාවික ජල සම්පතත් මිනිසා විසින් ඉදි කළ වැව් පද්ධතියන් ය. ඒ අතරින් ද රජරට වැනි වියලි කළාපයට අයත් ප්‍රදේශවල වඩාත් වැදගත් වූයේ වැව් සම්භාය යි. එහෙයින් ගම් (කුඩා) වැව (Small or Village Tanks) පිළිබඳ විමසා බැලීම මෙහි ලා වැදගත් වන්නේ කුඩා වැව් ජලජ සමාජයේ මූලය වශයෙන් සැලකිය හැකි හෙයිනි.

ඉතිහාසය

හු විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක කාල පරීමාණය අනුව තව ශිලා යුගය (Neolithic Period) කෘෂිකාර්මික කටයුතුවල ආරම්භක අවධිය ලෙස සැලකිය හැකි ය. එහෙත් ශ්‍රී ලංකාවේ තව ශිලා යුගයක් පිළිබඳ ව නිශ්චිත නිගමනයකට පැමිණ තුන. වර්ෂ 1940 ගණන්වල ඒ. එ. එ. දුරණියගල¹ විසින් බඹරගල, දුණුගල්ගේ, කඹකොළදෙණිය හා රාවණා ඇල්ල යන ස්ථානවලින් සෞයාගත් ශිලා මෙවලම්, ධානා ඇට හා මැටිබදුන් ගේෂන්, මාන්තෙයි හා සමනල වැව යන

ස්ථානවලින් ලැබුණු අනුමාන පුරාවස්තුත් හැර නව ශිලා යුගය මෙරට පැවති බවට ස්ථීර ව නිගමනය කිරීමට තරම් පුමාණවත් සාධක නොතිබුණි. එහෙත් ජී. එස්. ආර. බුවුනින්ග (1917)² හා ජී. එස්. දුරණියගල (1953) යන දෙදෙනාගේ පරෝෂණ පදනම් කරගෙන 1991 බිඛිලිවි. එවිට, විශේෂාල³ කළ දොරවක් කන්ද කැනීමෙන් සොයාගත් ශිලා මෙවලම්, ධානා ඇට, මැටි බදුන්, අහුරු, ස්ථීර වාසස්ථාන හා හිලැ කළ සත්ව වේශ අනුව අවම වශයෙන් ක්‍රි. පු. 2000 වන විට ද නව ශිලා යුගය මෙරට පැවති බවට අනුමාන කළ හැකි ය. එසේ තිබුණේ නම් නව ශිලා යොගික මානවයා කුඩා පුමාණයේ ජලාඟ හා ඇල, දොල, ගංගාවලින් ජලය ලබා ගෙන කෘෂිකාර්මික කටයුතු කළ බව පෙනේ. ඒ අනුව ප්‍රාථමික ජලාපවාහන ක්‍රමයන් හැසිරවීමට ඔහුට දැනුම තිබුණි. මුල හෙවත් පුරව එතිහාසික යුගය (Protohistorical Period) ක්‍රි. ලංකාවේ නව ශිලා යුගයට අනතුරුව එළඹීන අතර එය එම යුගයත්, මුල එතිහාසික යුගයත් (Early Historical Period) අතර අන්තර්කාලීන අවධිය වේ. ක්‍රි. පු. 600 පමණ දිවයිනේ පැවති පුරව එතිහාසික යුගයේ අශ්වයින් හා යකඩ කරමාන්තය පිළිබඳ ව දැනුම සතු ව සිටි සමකාලීන ශිෂ්ටාචාරවත් මිනිස් කණ්ඩායම් ඉනු-ඉරාණ තුම්වල සිට ඉන්දියාව හරහා ලංකාවට සංතුමණය වී මෙරට විවිධ පුදේශවල ව්‍යාප්ත විය. ඔවුන්ගේ ජනාචාස ස්ථාන හා පුසාන තුම් 53 ක් දැනට සොයා ගෙන තිබේ. එයින් වැඩි පුමාණයක් ස්ථානගත වී තිනෙන්ගේ උතුරුමැද පළාත අවට වීම විශේෂ ලක්ෂණයකි. ඒ අතර ගුරුගල්හින්න, කොක් ඇබේ, රඹුව, ඉඩුන්කුවුව, මාන්තේදී, පොම්පරිප්පුව හා සිගිරිය වැනි ස්ථාන වැදගත් වෙයි. මේ මානව සමාජය ඇතුළුම් සංස්කෘතික ලක්ෂණ අතින් උතුරු ඉන්දියානු සමාජ සම්ප්‍රදායයන්ට සමාන වුවත් වඩාත් සම්පත්වයක් දක්වන්නේ මධ්‍යම හා දකුණු ඉන්දියාවේ පැවති ඇත යකඩ යුගයට අයත් මහා ශිලා (Megalithic) සංස්කෘතියටය.⁴ කළේ හා රුනු මැටි බදුන් (Black and Redware) ශිෂ්පාදනය කළ මෙම යුගයේ මිනිසා සත්ව පාලනය හා සුළු වාරිමාරග ක්‍රම හාවත කොට ධානා වර්ග වගා කළේ ය. විශේෂයෙන් ම ඉතා කුඩා වැවි අමුණු හා පොකුණු ඔහු විසින් නිරමාණය කළ බව, ඔවුන් වාසය කළ ස්ථානවල ඇති හෙතික පුරාවිද්‍යාන්මක සාධක අනුව පෙනේ. එහෙයින් අඩු ම තරමින් ක්‍රි. පු. 500 වන විට මෙරට විසු ජනයා ජලාඟ ඉදිකිරීමේ තාක්ෂණය දැන සිටි බව පෙනේ.

එතිහාසික හා සාහිත්‍ය මූලාශ්‍යයන්හි සඳහන් වන පරිදි ආරාය ජනාචාස පිහිටුවීම ක්‍රි.පු. 6 සියවසේ දී සිදු විය. විජයාවතරණ පුවතෙහි සඳහන් වන පරිදි විජය කුමරු ලක්දීව ගොඩබට අවස්ථාවේ කුවේණිය කපු කටිමින් තුවුසියක මෙන් ගසක් මුල බුන් බව සඳහන් වේ. ඇ අසල මතරම් පොකුණක් විය.⁵ ඒ අනුව එවකට කපු වගාව ආසින ව ජලාඟ ඉදි කිරීම සිදු වී තිබේ. එහෙත් ඒ පිළිබඳ ව පුරාවිද්‍යාන්මක සාධක කිසිවක් තැත. අනතුරුව ක්‍රි. පු. 4 වැනි සියවසේ පැණ්ඩුකාභය රුජ ගාමිණි වාඩී, ජය වාඩී හා අහය වාඩී යනුවෙන් වැවි තුනක් කරවී ය. අහය වාඩී යනු වර්තමාන බසවක්කුලම සේ සැලකේ. ගාමිණි වාඩී යනු කරඹ වැවි බව ගයිගර පවසන අතර පාකර පෙරිමයන්කුලම වැවි බව කිය යි. කෙසේ වැවද බසවක්කුලම වැවි බැමුම 5910 ක් දිග තිබෙන අක්කර 225 විභාගන්වයකින් යුක්ත එකකි. එහෙයින් එය කුඩා පුමාණයේ වැවක් බව පෙනේ. එසේ නම් කුඩා වැවිවල ආරම්භය මෙය ලෙස සැලකිය හැකි ය. දෙවනපැශීයේ රුජ තිසාවැවි ඉදිකිරීමෙන් විභාග වැවි ඉදිකිරීම ආරම්භ විය. එතුන් සිට බොහෝ රජවරු කුඩා (ගම්ක) මධ්‍යම (දාන) හා විභාග (මහ) වැවි ඉදිකිරීම දිගට ම කරගෙන ගියහ. සද්ධානිස්ස

රුපු වැව් 12 කරවී ය. වසහ රුපු විශාල වැව් 11 හා ඇලවල් 12 ද කරවී ය. එසේ ම මොග්ගල්ලාන පරපුර, මහසේන්, ධාතුසේන්, I වන විජයබාඩා, 1 වන පරාකුමබාඩා ද විශාල ප්‍රමාණයක් වැව් ඉදිකළ රජවරුන් හැටියට කුළු පෙනේ. වැව් ඉදි කිරීමේ කරමාන්තය මැත යුගය දක්වා ම එනම් මහනුවර වැව හා බේරේ වැව ඉදිකිරීම දක්වා ම පැවතුණි. ඒ අනුව ලංකාවේ කුඩා වැව් කරමාන්තයට වර්ෂ 2000 කට අධික දිරස කාලීන ඉතිහාසයක් ඇති බව පැහැදිලි වේයි.


ලංකාවේ පැරණි වැව් හා වාරිමාගී පිළිබඳවන්, වාරි කළමනාකරණය හා ජලාපවාහන කුම මෙන් ම වාරි ඉංජිනේරු සිල්පය පිළිබඳවන්, වැව් සංස්කෘතිය හෙවත් ජලජ සමාජය පිළිබඳවන්, ආර්ථික තොහිරි වෝච්, හෙන්රි වෝච්, පාකර, බේලි, පේ. එං. සික්ස්න්, ඉමරසන් වෙනත්වී වැනි විදේශීය උගතුන් මෙන් ම ප්‍රතාන්දු, මෙන්ච්, අබේවිකම, මාර්ටින් විතුමසිංහ්, රල්ජ් සිරස් හා පරණවිතාන වැනි දේශීය උගතුන් ද දිසි වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇති අතර මෙරට විජයබාඩා, සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය් හා අභ්‍යන්තර ග්‍රන්ථවල ද ඒ පිළිබඳ විවිධ තොරතුරු සඳහන් වේයි. එපමණක් නොව අපේ පුරාවනාන්ත, ප්‍රබන්ධ කථා, ජන ඇදහිලි, විශ්වාස හා ජන සාහිත්‍යයේ ද නිතර වැව් හා වැව් ආශ්‍රිත දැන් පිළිබඳ ව සඳහන් වේයි. මේවායෙන් පැහැදිලි වන්නේ වැවන් ජනතාවන් අතර කෙතරම් සම්පත්වයක් හා සම්බන්ධතාවක් තිබුණේ ද යන්න සියලුම පිළිබඳ වැවන් පිරුනාන් බඩු පිරි සිය. ඒ සිය සිංහල කියුමනක් බිජි වී ඇත්තේ එබැවිනි. මෙම ව්‍යවහාරය මූල්‍ය රටට ම බත සපයන වියලි කළාපයේ ගොවී ජනතාවට ප්‍රත්‍යාශ වී හමාර ය. වැව් ජලයෙන් විශේෂයෙන් ම කුඩා වැව්වලින් හා අභස් ජලයෙන් ගොවිතුන් කළ ඔවුන්ගේ ගම් වැව් වැඩි ප්‍රමාණයක් දැන් ගොඩ වී සිදි ගොසිණි. තව සමහරක් කැඩී බිංදු විනාශ වී තබුන් වී ඇත. මේ නිසා ම ඔවුන් ව යල - මහ දෙක ගොවිතුන් කරන්නට නිරිත දිග හා ර්සාන දිග මෝසම් පුළු. විෂාව කෙරෙහි බලාපොරොත්තු තබාගෙන් සිරිය යුතු වේ. පරිසර විනාශය නිසා කාලගුණය හා දේශගුණය වෙනස් වී ගොවී ජනතාව දැන් දැන් ර්සාන දිග මෝසම් පුළු. වැය්ස තොලැබීමෙන් ගොවිතුන් කර ගත තොහැකි තන්ත්වයට ද ඇද වැව් සිටි සිය.

වැව් පද්ධතිය

දිවයිනේ මේහිසිට වැවෙන එක දිය බිංදුවක් හෝ වැඩකට තොගෙන මුහුදට යන්නට ඉඩ තොනාබව්. යය කියු පැරුණුම් රුපු වැනි රජවරුන් විසින් දිවයිනේ මධ්‍යම කදුකර ප්‍රදේශයෙන් ආරම්භ වී ගලා බසින ගාගා 83 ක් හා ඒවායේ ඇල මාරුග හරස් කර විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් විශාල ප්‍රමාණයක් ඉදි කර තිබේ. මේ අනුව උතුරු මැද පළාතෙන් ගලා බසින ගාගාවන් අනුරින් මල්වතු ඔයෙන් පෝෂණය වන ප්‍රධාන මෙන් ම විශාල වැව් අතර යෝධ, ආකට්ටි මුරුප්පු, මහගල්කඩවල, නිසා, තුවර, මහකනුදරා සහ නාවිචාලුව යන වැව් විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මහවැලි ගහ යටතේ කුවුඩා, මින්නේරි, ගිරිනලේ වැව් හා පරාකුම සමුද්‍ර පිහිටා ඇත. කළා ඔයෙන් පතික්කන්කුලම් සහ සියඹලාග්‍රෑම් වැව් ජලය ලබ සි. යා. ඔය මගින් ඩුරුල් හා මනන්කටිරිය වැව් ද, ඇලහැර ඇල මගින් කන්තලේ හා මින්නේරිය වැව් ද, මොදරගම් ආරු මගින් මහ විලවිවිය වැව් ද, මේ ඔය මගින් තබෙරේව වැව් ද, දැනුරු ඔය මගින් මාගල

වැව ද පෝෂණය වෙයි. සමහර වැව් ගංගා දෙක තුනකින් ද ජලය ලබයි. නිදුසුන් වශයෙන් නිසා, නාවිචාදුව්, තුවර හා කලා වැව් මල්වතු ඔයෙන් මෙන් ම මහවැලි ගගන් ද, මින්නේරිය වැව ඇලහැර ඇලෙන් හා මහවැලි ගගන් ද මහන්කටියිය වැව මල්වතු ඔයෙන් හා යා. ඔයෙන් ද ජලය ලබයි. මෙය දිවයින් විශාල ගංගා හා වැව් පද්ධතිය සම්බන්ධ වන ආකාරය දැක්වීම සඳහා එක් නිදුසුනක් පමණි. මිට අමතර ව එම ගංගා හා ඒවායෙන් විහිදෙන අතුරු ඇල මාරුගවලින් ද, , විශාල වැවවලින් ද ජලය ලබන කුඩා වැව් පද්ධතියක් ද උතුරු මැද පළාත ඇතුළු වියලි කලාපය තුළ දැකිය හැකි ය.

අනුරාධපුර හා පොලොන්තරු යුගයේ ලංකාවේ ප්‍රධාන වැව්



01. යෝධ වැව
02. පොලොන්තරු වැව
03. මහවැලිවැව
04. මහගල්කච්චවල වැව
05. තුවර වැව
06. මහකන්දරා වැව
07. නාවිචාදුව වැව
08. පනික්කන්තුලම් වැව
09. ගාලු වැව
10. පියකලාගමු වැව
11. මහන්කටියිවැව
12. මහන්කටියිවැව
13. කලා වැව
14. තම්බෝව වැව
15. පුරුෂ වැව
16. කන්තලේ වැව
17. කවුෂිප වැව
18. මින්නේරි වැව
19. ඇලහැර වැව
20. අයන් ගහ
21. ශ්‍රී ප්‍රාන්ත ගහ
22. පරාතුම සමුද්‍රය

1 රුපය


මේ විශාල ප්‍රමාණයේ වැව් කිහිපයක විශාලත්වය හා මහවැලි යෝධනා තුමය ක්‍රියාත්මක වීමට පෙර එම එකිනෙක වැවවලින් වශය කරන ලද භූම් ප්‍රමාණය මෙසේ ය.

කලා වැව	වගි අක්කර	6380	ඉඩම් අක්කර	6901
යෝධ වැව	වගි අක්කර	4547	ඉඩම් අක්කර	14093
නාවිචාදුව වැව	වගි අක්කර	4408	ඉඩම් අක්කර	4200
කන්තලේ	වගි අක්කර	3263	ඉඩම් අක්කර	4900
මින්නේරිය	වගි අක්කර	3265	ඉඩම් අක්කර	703
තුවර වැව	වගි අක්කර	2960	ඉඩම් අක්කර	18200
පරාතුම සමුද්‍රය	වගි අක්කර	2350	ඉඩම් අක්කර	18200

වැව්වල ප්‍රමාණය විශාල වූ තරමට හෝ ජල ධාරිතාව වැඩි වූ තරමට වගා වූ බිම් ප්‍රමාණය විශාල නොවේ. උදාහරණ වශයෙන් මෙහි ඇති කුඩා ම වැව වූ පරාතුම සමුද්‍රයන්, රේට තරමක් විශාල වූ යෝධ වැවන්, විශාලත ම වැව වූ කලා වැවන් මේ වැවි තුනෙන් වගා කරන ලද බිම් ප්‍රමාණයන් සහද බැලීමේ දී විශාල වෙනසක් තිබෙන බව පෙනේ. මේ අනුව වැඩි ජල ධාරිතාවක් ඇති විශාල වැවකින් ලැබෙන ප්‍රයෝජනය සේ ම, කුඩා වැවකින් විශාල සේවයක් හා ප්‍රයෝජනයක් ලැබෙන බව පෙනේ. එසේ නම් අපේ වැඩි අවධානය යොමු නොවන කුඩා (ගම්) වැව්වලින්, අතිවිශාල හා ප්‍රසිද්ධ වැව්වලින් ලබනවාට වඩා ප්‍රයෝජන ලැබේ. එබැවින් මේවා කිසියේක් ම නොසිලකා හැරිය නොහැක. එහෙන් දැන් සිදු වී තිබෙන්නේ ඒවා මූල්‍යත්වයන් ම අමතක කිරීම තිසා කැඩි බිඳී විනාශ වී යාම ය. තැත්තෙන් ඒවා ගොඩ වීම ය. එසේන් තැත්තෙන් ඒවායේ රු මාගි ඇහිරි යාම ය.

වැවේ අනු අංග හා සංස්කෘතිය

විශාල වැවක ඇති සියලු ම අංග කුඩා වැව්වල ද ඇතු. වෙනසකට ඇත්තේ ඒවා ප්‍රමාණයන් කුඩා වීම ය. එම අංගෝපාංග අතර බිසේ කොටුව, සොරොවිට, කාණු කැට, දියකැට පහණ, ගොඩවාත, පැන්තුම, මදවිට, මොහොල, දියවත්තාව, විල් තවත, පොටටිය, රලපාතව, වැකන්ද සහ යෝධ ඇල ඉතා වැදගත් මෙන් ම ප්‍රධාන අංගයේ ය. මේවා එකිනෙකින් රේට විශේෂ වූ කාර්යීයන් ඉවු වෙයි. වැකන්ද හෙවත් වැවි බැමිම ඉතා ගක්තිමත් ව හා පුළුල් ව ඉදිකර තිබෙන බැවින් විශාල ජල ධාරිතාවක් රදවා තබා ගැනීමට හැකි වී තිබේ. ජලය වැඩි වූ විට වැව් වානෙන් අතිරික්ත ජලය ගලා යන බැවින් වැවි බැමිමට කිසිදු හානියක් නොවේ. "වාන් දමනවා" යනුවෙන් හැදින්වෙන්නේ මෙම ක්‍රියාවලිය සි. සොරොවිට, බිසේ කොටුව, යෝධ ඇල වැනි අංග මගින් කුමුරු හා ගොඩ ඉඩම් වගා කිරීම සඳහා ජලය විධිමත් ව බෙදා හරිනු ලැබේ. වියලි කලාපයේ විශේෂයෙන් ම උනුරු මැද පළාතේ පැරණි ගම වැව, ගම්ගොඩ, කුමුරු යාය, සංහිද සහ කුලැව යන අංගවලින් සමන්විත විය. ගම වටා හෝ ගමේ එක් පසෙකින් හෝ වැවේ පෝෂිත ප්‍රදේශයේ සදාහරිත කුලැව තිබේ. වැවට ආසන්නයෙන් වැවට ඉහළින් උස් හැමියක ගම් ගොඩ හෙවත් ජනාචාප පිහිටා තිබුණි. කුමුරු යාය පිහිටියේ වැව පාමුල ය. මෙවැනි කුමුරු යායවල් දෙකක් විය.




2 රුපය

එකක් වැවට ආසන්නයෙන් ම පිහිටි පුරාණ ඉඩම් හෙවත් කුහුර සි. මෙය ඉහළ යාය නමින් ද ප්‍රකට ය. මෙය මුල් ම කුහුරු යාය වන අතර ගම් සැම ගොවී පවුලකට ම මෙහි ලියදේක් දෙකක්වත් අයිති ව තිබේ. මේ කුහුරු යාය හොඳින් වැව් ජලය ලබන යල මහ දෙකන්නයේ ම වගා කරන සරු අස්වැන්නක් ලබා දෙන කුහුරු සහිත විය. කොපමණ තදින් නියගය පවතින අවස්ථාවක දී වුවද, වැව් ජලයෙන් මෙම යාය අස්වැදුම් අතිචායීයෙන් ම කෙරුණි. පුරාණ කුහුරු වටා ඊට මැතින් පිහිටි කුහුරු යාය "වහල් පෙදෙස්" හෙවත් පහළ යාය නමින් හැදින් වේ. මෙය විශාල යාය වන අතර යල මහ දෙකන්නයේ ම වගා කරනත්, තද නියග කාලවල දී වගා කිරීමට සමහර විට නොහැකි වන අවස්ථා ඇත. එසේ වුවද යාය ම මුළුමතින් ම පුරන් වන්නට ඉඩ හරින්නේ තැන. සංඛිද (දේව සංඛිද) යනු දේවාලයක ද්විරුපය ගත් ආගමික හා සංජ්ඩතික වතාවන් හා උත්සව පැවැත්වූ ස්ථානය සි. වැව් ඉදෑමත්න් (වැව් ඉහළින්) පිහිටි මේ ස්ථානයේ ගම්මානයටත් කෘෂි කරමයටත්, සංශීකන්වයටත් අයිපති දෙවියන් පිදීම හෙවත් කඩවර ඇදහිල්ල කළේ ය. ඒ හැර අවන් සහල් මාගලය, වැව් කිරී ඉතිරිම, මුටට තැම්ම සහ වැහි පිරින් දේශනය වැනි ආගමික කටයුතු මෙහි දී ඉටු වූ සමහර වතාවන් ය. කුඩා වැව් විනාශ වීමත් ගොඩිවීම හා සිදී යාමන් නිසා මෙම සංජ්ඩතිකාංග ද දැන් අභාවයට ගොස් ඇත. මේ නිසා ගම් ආරථිකයෙන්, සංජ්ඩතියෙන් මුලය වූ වැව් විනාශ වීම බලවත් පාඩුවක් ව තිබේ.

මේ කුඩා වැව් විනාශ වීමට, ගොඩිවීමට හා සිදී යාමට බල පැද්ධ හේතු සාධක කිහියක් ම තිබේ. ඒ අතරින් පුබලත ම සාධකය ලෙස දැක්වීය හැක්කේ ඒවා නිසි ලෙස තබන්තු නොකිරීම හා නොසලකා හැරීම සි. පැරණි යුගයේ විශාල මෙන් ම කුඩා වැව් පාලනය, තබන්තුව හා ආරක්ෂා කිරීමට විධීමන් සැලැස්මක් පැවති අතර, ඒ සඳහා වන ම තිලධාරින් හා ගොස් පිරිසක් පත්ව සිටිය හ. විශේෂයෙන් ම වැව් ලේකම්, වැව් විදානේ, දියාල කිලමේ, දිය බෙදන්නා, අමුණේ

රාල, අමුණු මහේ රාල, විතාරුම හා වේල්විදානේ මෙහිලා ඉතා වැදගත් කාර්යයන් ඉටු කළ පුද්ගලයන් ය. ඔවුන්ට විවිධ කාර්යයන් පැවරී තිබුණි. එම කාර්යයන් ඔවුනු නිසි ලෙස ඉටු කළහ. එහෙත් කුමයෙන් මෙම පිරිස නැති වී යාමන් සමග ම ඔවුන් විසින් කළ කාර්යයන් ද ඇශ්‍යිටි බැවින් වැවේ පාලනය, තබන්තුව හා ආරක්ෂාව නැති විය. එහි ප්‍රතිඵලය වූයේ කුඩා වැව් විනාශ වීම ය. අනික් හේතුව නම් ගම හා වැව අවට තිබු කුලය විනාශ කිරීම ය. මේ තිසා වැව්වල ජලය සිදී යුම මෙන් ම ඒවාට ජලය සැපයීමන් අඩාල විය. විශේෂයෙන් ම වැවට ජලය ලැබෙන ජල මුලය (පෝෂික ප්‍රදේශයේ කුලය) විනාශ වීම දැඩි ලෙස වැව් සිදී යුමට බලපැවේ ය. කුණු රෝම් වැනි දේ කළක් වැවේ එකතු වීම තිසා වැව ගොඩවීමෙන් ජලය රඳ තිබෙන්නට ඉඩ කඩ මදවීම තවත් හේතුවකි. එසේ ම වැවේ විවිධ කාර්යයන් ඉටු වූ ඉහත කී අඟ කැඩී යුමෙන් ජලය කාන්දු වී යුමන් හේතු විය. මේ හේතු තිසා ගම් වැව් අභාවයට යුමෙන් ගොවිනැත් කටයුතු සඳහා අභස් ජලය කෙරෙහි ම බලාපොරොත්තු තබාගෙන සිටීමට වියලි කළාපයේ ගොවී ජනතාවට සිදු වී තිබේ.



3 රුපය

ව්‍යාප්තිය


ව්‍යාප්තිය වර්ෂාපනනය මිලි මීටර 1900 අඩු ප්‍රදේශ, එසේ නැතහොත් නිරිත දිග මෝස්සිම් කාලයේ වර්ෂාපනනය මිලි මීටර 508 අඩු ප්‍රදේශ ලෙස ගිණිය හැකි උතුරු නැගෙනහිර, වයඹ සහ ගිණිකාණ දිග තැනිතලා ප්‍රදේශ ඇතුළත් වන රටේ මුළු භුම් ප්‍රමාණයෙන් $2/3$ ක් පමණ වූ කළාපය වියලි කළාපය ලෙස සලකනු ලැබේ.

එ අනුව පුදේශයට සුදුසු පරිදි වැව් පද්ධතියක් සහ රීට සම්බන්ධ ඇල මාරග ජාලයක්ද, පැරණි අවධියේ සිට මෙම පුදේශවල පිහිටා තිබේ. මේ වැව් වර්ග තුනකට බෙදිය හැක. ගංගා හා එහා සම්බන්ධ ඇල මාරගවලින් පෝෂණය වන වැව්, ඉහළ වැවෙන් හෝ වැව්වලින් පෝෂණය වන වැව්, අහස් ජලයෙන් පමණක් පෝෂණය වන වැව් වශයෙනි. මෙයින් සමහර වැව් මෙකි ක්‍රම දෙකකින් හෝ තුනෙන් ම පෝෂණය වෙයි. මීට වර්ෂ 2000 කට අධික කාලයක සිට ඉදි කරන ලද වියලි කළාපයේ මෙවැනි වැව් 30,000 කට අධික ප්‍රමාණයක් පැවති බව ගණන් බලා ඇත. එහෙත් අබේවිතුමට අනුව (1956)¹⁰ මෙරට කුඩා වැව් 10,000 පමණ තිබුණි. මෙම වැව්වලින් 30 ක් පමණ පිරුණු පසු අක්කර 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් වසා සිටි යි. වියලි හා තෙන් කළාපයේ වැව්වල පිහිටීම අනුව ඒවා ජනාචාර්ය හෝ ගම්මාන සමග ඉතා සම්පූර්ණ ප්‍රමාණයක් පෙන්වුම් කරයි. සමහර පුදේශවල වැඩි වැව් ප්‍රමාණයක් ද තවත් සමහර පුදේශවල අඩු ප්‍රමාණයක් ද ස්ථාන ගත වී තිබේ. එයින් සමහර වැව් තවමත් හාවිත වන අතර තවත් කොටසක් අත්හැර දමා ඇත. උදාහරණ වශයෙන් මල්වතු මිය ආශ්‍රිත පුදේශයේ වැව් 1448 කින් 1044 ක් හාවිත වන අතර 434 ක් අත් හැර දමා තිබේ.

ඉතා මැතක දී කරන ලද සම්ක්ෂණ අනුව දිවයිනේ වියලි හා තෙන් කළාපයේ කුඩා වැව් 11897 ක් තවමත් ගේෂ ව පවතින බව හෙළි දරව් විය. වියලි කළාපයට අයත් වන දිස්ත්‍රික්ක වන අනුරාධපුරය, යාපනය, පොලොන්තරුව, අම්පාර, පුත්තලම, වවිනියාව, හම්බන්තොට, කුරුණෑගල, මත්තාරම, මොණරාගල හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සියල්ලේ ම වැව් 8927 ක් ගේෂ ව ඇත. තෙන් කළාපයට අයත් දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර, රත්තපුර, මහනුවර, බදුල්ල, කොළඹ තුවරජ්‍යය හා කළුතර යන දිස්ත්‍රික්ක සියල්ලේ ම කුඩා වැව් 2920 ක් පිහිටා ඇත. එසේ වුවද මේ 11897 න් හාවිත වන්නේ ගම් වැව් 7000 න් පමණ ප්‍රමාණයක් පමණි.¹¹ ඒවා ද තද ඉඩිරෝයට සිදිය යි. වර්ෂ 1970 ග්‍රාමීය ජල සම්පාදනයෙන් වී වගා කළ හැකි භුම් ප්‍රමාණය හෙක්වාර 162 ක් පමණක් වූ අතර 1978 වන විට හෙක්වාර 186 දක්වා වර්ධනය විය. එහෙත් 1984 වන විට එම ප්‍රමාණය තැවත හෙක්වාර 176 දක්වා පහත වැවුණි. වර්ෂ 1993 වන විට මෙරට වගා බිම් ප්‍රමාණය වගා කළ හෝග වර්ග අනුව හෙක්වාරවලින් මෙසේ යි.

වී	930.000
ඉරිගු	49.863
තල	11.818
කුරක්කන්	6.440
කවිපි	22.341
මිරස්	42.753
රතුවාණු	8.752
උක්	12.891
ලොකු එණු	3.514

මෙම භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් වියලි කළාපයට අයත් වන අතර හෝග වර්ග ද වියලි කළාපයේ වගා වන බෝගයන් ය. එබැවින් මෙම කෘෂිකාර්මික කටයුතු සඳහා වියලි කළාපයේ වැවි ජලය යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 66.3% ක් වතුකරයේද, 21.5% නගරබද ද, 72.2% ගම්බද ද ජීවත් වෙති. ගම්බද ජීවත් වන ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වියලි කළාපයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන්නේ ය. උදාහරණ වගයෙන් මහවැලි රජරට කළාපයේ පමණක් හෙක්වයාර 31000 (අක්කර77500) ඇති අතර එහි ගොවිනැන ජීවත්පාය කර ගත් ගොවි ප්‍රවුල් 31000 ක් පදිංචිව සිටිති. ඔවුන්ගේ කෘෂිකාර්මික ආරථික රටාවත්, දෙනික ජීවත් කටයුතුවලටත් සැපුව ම බලපාන්නේ විශේෂයෙන් ම වැවි ජලය ය. එබැවින් වියලි කළාපයේ ගම් වැවිවලින් විගාල සේවයක් ඉටුවන බව පැහැදිලි කරුණකි.




පාලනය හා පරීභරණය

රජරට පුදේශයේ පැරණි ගම්වල එක ගමක ගම් වැව් හතක් සිහිටා තිබු බවත්, ඒ සියල්ල ම්‍රාකල හාවිත වු බවත් පෙනෙන්නට තිබේ. එවැනි සමහර කුඩා වැව් කිහිපයක් එකතු කර ඒක විශාල වැවක් ඉදි කළ අවස්ථා ද තිබේ. නාවිචාදුව වැව්, පරාකුම සමුද්‍රය හා ගිරිතලේ වැව එබදු වැවවලින් තුනකි.¹² සමහර කුඩා වැව් විනාශ වී ගොසිණි. පැරණි ගමක පවුල් 50 සිට 400-500 දක්වා ප්‍රමාණයක් මේ වන විට වර්ධනය වී ඇත. එහෙන් එබදු ගමක බෙහේ විට ගෙෂ් ව තිබෙන්නේ වැව් දෙකකි. එවා කුඩා වැව් හා මහවැව යනුවෙන් හැඳින් වෙයි. නියං සමයට මෙයින් එක වැවක් හෝ දෙක ම සිදිය සි. එකල ගොවිතැන් කිරීමට පමණක් නොව එදිනෙදා කටයුතු කර ගැනීමට ද නොහැක. කැබේනිගොල්ලැවේ, වත්තේ වැව ගමේ මූල් යුගයේ ගම් වැව් සහක් පැවැති තමුන් එයින් තුනක් අභාවයට ගොස් ඇති අතර 04 ක් පමණක් ප්‍රයෝගනයට ගැනී. ගොවී පවුල් 400 ක් පමණ වෙසෙන අයියතිගේ වැව නැමති ගමේ කුඩා වැව් දෙකක් ඇත්ත් හාවිත වත්තේ එකකි. නික වැව නැවති ගමේ ගම් වැව් දෙකක් ඇත්ත් ඒ දෙක ම නියං කාලයට සිදිය සි. එවැනි කාලවලට මෙවැනි ගම්වල වැසියෝ විශාල පීඩාවකට පත් වෙති. මෙම විවිධ හෝතික සාධකවලින් විපතට පත්ව සිටින මෙම ගම්වාසිත්ට 1997 මහ කන්නයේ ර්සාන දිග මෝසම් වර්ෂාව නොලැබේමෙන් කිහිදු ගොවිතැනක් කරන්නට නොහැකි විය. අවම වශයෙන් සැමදා වගා කරන පුරාණ ඉඩමවත් (වැව ලෙම ඇති කුමුරු) වගා කර ගැනීමට නොහැකි වු බව තික වැව වෙසෙන ගොවී මහනෙකු වු හේ. ගුණදාස මහතා පැවැසී ය. මේ වැව් ඉතා පුළු නියගයකින් පවා සිදි යන්නේ එවා ගොවිම, බැම් කැබේ ජලය කාන්දු වීම, වැවට ජලය සපයන ජල මාරුග ඇහිරීම හා ජල මුළය වු කැලුව විනාශ කිරීම යන හේතු නිසා ය. වැවේ ජලය තිබුණෙන් පමණක් වැව් තියෝතියන් (වැව් විදානේ හෝ වෙල් විදානේ තනතුරට සපමාන තරාතිරමකි.) ජලය බෙදා දෙන තමුන් වැව් තිසි ලෙස තබන්තු නොවේ. සමහර කුඩා ප්‍රමාණයේ අඟන්වැඩියාවන් හා එම් පෙහෙළි කිරීම ගැමියන් වියින් ගුමදාන මගින් සිදුකර ගත්ත ද, මහා පරිමාණ ප්‍රතිසංස්කරණ ඔවුන්ට කර ගත නොහැක. තවත් අතකින් වැව ආස්‍රිත කැලු පුදේශය හේන් ගොවිතැන, තිවාස ඉදිකිරීමට දැව සපයා ගැනීම, වෘත්තියක් වශයෙන් දැව ඉරා විකිණීම යන ගැමියන්ගේ ම ත්‍රියාකාරකම් නිසාත් ආගන්තුක කැලු පළවන් කරන මහා පරිමාණ දැව හොරකම් නිසාත් කැලු විනාශ කර තමන් වියින් ම වැව් ජලය අහිමි කරගනිනි.

ගමේ සිහිටීම හා ප්‍රමාණය අනුව වැව අවට කැලුවේ ප්‍රමාණය ද වෙනස් වේ. ඒ අනුව අක්කර 50 සිට දෙනුන්සිය දක්වා වෙනස් වෙයි. ගමේ පාරුම්පරික පදිංචිය ඇති යම්කිසි වත්කමක් ඇති පවුල් අක්කාස්කට ගොඩ මධ්‍ය ඉඩම් අක්කර 10-15 ත් ඇත්ත් දිලිඳු පවුල් වැඩි ප්‍රමාණයකට ඇත්තේ ගොඩ මධ්‍ය අක්කර 1-2 ත් ප්‍රමාණයකි. වෙනත් ස්ථාවර ආදායම් මාරුගයක් තැනි එබදු පවුල් සම්පූර්ණයෙන් ම යැපන්නේ කුමුරු හා හේන් ගොවිතැන් කිරීමෙනි. එබුදින් ඔවුන්ට වැව් ජලය ඉතා අගන් ය. වාර් මාරුගවලින් හැරුණු විට වැවට ජලය සැපයන්නේන් හේන් ගොවිතැන් කරන්නේන් අභස් වැස්සෙනි. ලංකාවට වැසි ලැබෙන කුම තුන වු සන්වහන වර්ෂා, මෝසම් වර්ෂා හා වාසුදි වර්ෂා ඒ ඒ කාලවලට කඩා හැඳිම ද දැන් දුර්වල වී ඇත. මෝසම් වර්ෂාවලින් වියලි කළාපයට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ර්සාන දිග මෝසම් හෙවන් ර්සාන දිග වෙළඳ පුළු. වැසි වසින නොවැම්බර සිට ජනවාරි දක්වා කාලය තුළ ය. මෙකල මහා කන්නය

හෙවත් මාස් කන්තයේ ගොඩ මධ්‍ය දෙක ම අභ්‍යුද්දීම සිද්ධ වෙයි. නිරිත දිග මෝසම් හෙවත් ගිණිකොණ දිග වෙළඳ පුළු වැසි ලැබෙන මැයි - අගෝස්තු දක්වා කාලය දිවයින් නිරිත දිගට (පහත රට හා මැද රට) වැඩි වැසි ලැබේ. මෙකල වියලි කළාපයේ යල කන්තය වගා කෙරේ. යල කන්තයේ පුළුහ වශයෙන් ගොඩ ගොවිතැන සිදු වෙයි. වැඩි වශයෙන් ම වගා කරන්නේ තල බැවින් මෙම වැස්ස ගැලීයන් නදුන්වන්නේ "තල වැහි" නම්ති. වියලි කළාපයේ යල කන්තය අහස් වැසිවලින් වගා කෙරෙන බැවින් වැසි නොලැබුණුහාන් ගොවි තුනක් නොකෙරේ. මහ කන්තයේ වුවද නිසි ලෙස සැහෙන සරු වැසි නොලැබුණු හාන් වගා කටයුතු අඩාල වෙයි. පසුගිය කාලයේ යල මහ දෙකන්තයට ම එම තත්ත්වය උදාවිය. එහෙන් භාවිත වන වැව් තිබෙන ගම්වල එම ජලයෙන් දෙකන්තය ම වගා කෙරේ. රජරට පුදේශයේ "වහල්කඩ්" ගම එබැඳු දෙකන්තය වගා කරන ගමකි. එහි ඇති වැව ප්‍රතිසංස්කරණය කිරීම නිසා වැනි කාලවලට ජලය හොඳින් ලැබීම ර්ට හේතුව යි. මහකන්දරාව වැනි ගම්වල ද මෙසේ ගොවිතැන් සිදු වෙයි. ඒ එම වැව් හොඳින් නවත්තු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හා පාලනය කිරීම නිසා ය. එම වැව දාමයන් අනුෂ වූ වැව් ඇති ගම්වල කිසිදු හේන් ගොවිතැනක් කිරීමට වැසි ජලය නොලැබුණු හාන් නොහැකි වී තිබෙන්නේ එම වැව් අතහැර දැමීම නිසා බව මෙයින් පැහැදිලි වෙයි.



5 ରୂପ୍ୟ

පුදෝරන

වියලි කළාපයේ ගම් වැව් කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් නොව වෙනත් පුදෝරන කිහිපයක් සඳහා ද උර දෙයි. මිනිසුන්ට හා සනුන්ට පානීය ජලය හා ස්නානයට ජලය සැපයීම, ගැමියන්ගේ එදිනෙදා ගෘහ කටයුතු සඳහා ජලය සැපයීම මෙන් ම ජල පහසුව තිසා ම වැව් අවට බිම් කඩවල් වැසිකිල් ලෙස ද, සමහරුන් විසින් හාවිත කිරීම සිදු වෙයි. එසේ ම වන සතුන්ට, උරගයන්ට, පස්සින්ට හා මත්ස්‍ය ගණයේ හා උරග ගණයේ ජලජ සතුන්ට ද, ජලජ පැලැටි හා වෘශ්‍යාලනාවලට ද මෙමගින් ජලය ලැබේ. මේ අනුව මත්ස්‍ය හා සත්ව ජීවිතවලටන් පරිපර සංරක්ෂණයටන් වැවෙන් විශාල මෙහෙයක් ඉවු වන බව පැහැදිලි ය. එහෙන් දැනට බොහෝ සෙයින් ගොඩ වී ජරාවාස වී ඇති වැව් පුමාණයක් වැවිවල ජලය රඳා පවතින්නේ වර්ෂයේ අඩික් පමණි. සමහර වැව් සම්පූර්ණයෙන් ම සිදි යන අතර තවත් සමහර වැව් කුඩා ජල කඩිනි හා තෙත මධ්‍ය ගොහොරු බවට පමණක් පත් වෙයි. මේ තිසා මේ වැව් පිළිබඳ සියලු අංශවලින් කළ යුතු පරික්ෂණ හා අධ්‍යයනයන් ආරම්භ කළ යුතු කාලය පැමිණ තිබේ.

ඉන්දියාවේ කුඩා පුමාණයේ වැව් පිළිබඳ විස්තරාත්මක ගැඹුරු අධ්‍යයන රාජියක් කර ඇත්ත් ලංකාවේ එම තත්ත්වය අසනුවුදායක ය. පුනාන්දු සහ මෙන්විස් (1965)¹³ දිවයින් කුඩා වැව් 21 ක් ගෙන කළ අධ්‍යනයට ඉහත දී ඒ පිළිබඳ විධිමත් අධ්‍යයන සිදු වී තිබෙන්නේ ස්වල්පයකි. පොලොන්තරුව පුදේශයේ පිහිටා ඇති තිකිරිගස්වැව හා දළිකනා වැව් මාගි දෙකක ජලයෙන් පෝෂණය වන පුමාණයෙන් ද වෙනස් වන ගම් වැව් දෙකකි. දළිකනා වැව් විශාලත්වයෙන් අක්කර 100 ක් පමණ වූ ඇල මාගියකින් ජලය ලැබෙන වැවකි. තිකිරිවැව අක්කර 30 ක් පමණ වැසි ජලයෙන් ජලය සැපයන එකකි.¹⁴

තිකිරිවැව යටි කැලැවු සහිත භුමියෙන් වට වී ඇත. සඳා ගලන විධිමත් ඇල මාගි ඊට තැනි අතර වැසි කාලයේ දී වර්ෂා ජලය ආස්‍රිත පුදේශයේ සෙසු වැව් හා ගාංගා ඇල දොල මාරුගයෙන් ජලය ගලා එයි. නොවුමිලර මෝසම් වැසිසෙන් පිරෙන එය අගොස්තු හෝ සැපැනුමිලර වත්වට සම්පූර්ණයෙන් ම සිදි ය යි. පත්‍රල මධ්‍යවලින් පිරි පැවති එහි උපරිම ගැඹුරු අඩි 10 ක් පමණ වෙයි. එහි මත්ස්‍ය වර්ග 15 ක් පමණ ද කුරුල් වර්ග 12 ක් පමණ ද සිටින අතර ජලජ පැලැටි වර්ග ඇත්තේ ඉතා සුළු පුමාණයකි. එකිනෙක කුරුල් වර්ගවලින් ද සිටින්නේ ඉතා සුළු පුමාණයකි. දළිකනා වැව් ඇල මාගිවලින් ජලය ලෙන අතර ර්සාන දිග මෝසම් වර්ෂාව ලැබෙන්නට මාස 04 කට පමණ කළීන් එහි ද ජලය සිදි ගොස් පත්‍රල් වැව් පුමාණයක් අනාවරණය වෙයි. එහි වියලි කළාපයේ බොහෝ විශිවල දිය හා ගොඩ පැලැටි වැවේ. වැව පිරුණු විට මතුපිට සැහෙන පමණ ජලජ පැලැටිවලින් වැසි තිබේ. මෙහි ජලයෙන් කුඹුරු අක්කර 100 කට අධික පුමාණයක් වගා කළ භැකි ය. මසුන් වර්ග 20 ක් පමණ ද කුරුල් වර්ග 15 ක් පමණ ද මෙහි වාසය කරයි. මෙහි එම එකිනෙක කුරුල් විශිවලට අයන් පුමාණය ද අධික ය. මේ වැව කිළුලන්ට ද වාසස්ථානය වූ තමුන් දැන් දැන් ඔවුන් වැව් වී ගොසිණි. මේ වැවිවල සිටි වෙනත් සතුන් අතර ඉඩින් වැදගත් වන තමුන් මිනිසුන් උන් මස් පිළිස මැරිම තිසා වැව් වී ගොසිණි.

කුඩා වැව් වැඩි ප්‍රමාණයක ආහාරයට ගත හැකි මසුන් වර්ග සිටින අතර සමහර වර්ග විකිණිය හැකි ප්‍රමාණයට ද සිටී. ආහාරයට තුෂුදුසු මසුන් ද මෙම වැව්වල දැකිය හැකි ය. ඉතා වෙශයෙන් බෝවන තෙප්පිලි(කොරලි)(TILAPIAMOSSMBIA) මත්ස්‍යයන් මෙම වැව්වලට හදුන්වා දීම වැදගත් පියවරකි. විශේෂයන් ම කුඩා වැව් මසුන් ට බිත්තර දැමීමට සුදුසු තත්ත්වයේ පවතින හෙයින් විවිධ වර්ගවල මසුන් වාර්ෂික ව එක් වතාවක් හදුන්වා දීම ප්‍රමාණවත් ය. මේ වන විටන් තෙප්පිලි මෙවැනි වැව්වල වගා කෙරෙන බැවින් මාථ ඇල්ලීම ද වර්ධනය වී ඇත. සමහර ගම්වල මාථ ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරන අය ද සිටිති. ඔවුනු මාථ හා කරවල පිණිස මාථ අල්ලති. තෙප්පිලි හැරුණු විට වෙනත් මාථ අල්ලන අතර සමහර හදුන්වා දුන් මාථ වහි වද වී ගොහිඟි. තෙප්පිලි හදුන්වා දුන් ව්‍යියේ ම තිඹිරිවැවෙන් රාත්තල් 3500 ක් නෙළන ලද අතර 1964 අගෝස්තු මාසයේ අලිකනා වැවෙන් පමණක් රාත්තල් 5000 කට අධික ප්‍රමාණයක් ලබා ගත හැකි විය.¹⁴ කුඩා වැවක වර්ග අක්කරයකින් වාර්ෂික ව අවම වශයෙන් රාත්තල් 100-150 ත් අතර ප්‍රමාණයක අස්වැන්නක් ලැබිය හැකි ය. මේ තිදුසුන් වලින් පැහැදිලි වන්නේ මිරිදිය මසුන් ඉතා වෙශයෙන් කෙටි කාලයකින් විශාල ප්‍රමාණයක් බෝවන බව සි. 1994 දිවයිනේ නෙළන ලද මිරිදිය මසුන් ගේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 12,000 කි. මේ අනුව මෙරට මාථ හා කරවල පරිභාෂ්‍යනයෙන් සැහෙන ප්‍රමාණයක වැව්වලින් ලබා ගත්තා මත්ස්‍ය සම්පතෙන් සපුරාගත හැකි ය. මේ ප්‍රමාණය ග්‍රාමීය වැව් ප්‍රතරුත්තාපනය තුළින් මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි කර ගත හැකි ය. කුඩා වැව්වලින් ලබා ගත හැකි බොහෝ පැලැටි වර්ග ආහාර හා ඔෂ්පද පිණිස හාවිත වෙයි. ඕස්, නෙළම්, මානෙල්, කෙකටිය, දියහබරල, මූකුණුවැන්න හා කන්කුන් වැනි ජලජ පැලැටිවල මුල්, අල, කොල, මල්, දළ ඒ සඳහා ග්‍රාමීය ජනතාව හාවිත කරයි. සමහර දැ අලෙවි කිරීමෙන් මූල්‍යමය ප්‍රයෝගන ද බෙති. තවත් අතකින් මනුෂ්‍ය හා සත්ව ජීවිතත් වැවන් ආරක්ෂා කරන කුලැවි ව්‍යාෂ්‍යලතා පෝෂණය කිරීම තුළින් පරිසරය සංරක්ෂණ කාර්යයට ද වැව උර දී සිටී. එසේ ම ග්‍රාමීය ගොවි ජනතාවගේ වැව හා සම්බන්ධ ඇදහිලි, විශ්වාස, වාරිතු, වාරිතු ආගමික වතාවත් ඇතුළත් සංස්කෘතිය ද රඳා පවතින්නේ වැව මත ය. එහෙන් ඉහත සඳහන් කළ පරිදි 30,000 කට අධික ප්‍රමාණයක් දිවයිනේ පැවති වැව්වලින් දැන් වියලි කළාපයේ ශේෂ ව තිබෙන්නේ 8927 ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි. එසේනුත් සුළු වශයෙන් හෝ හාවිත වන්නේ අතලොස්සකි. ඒ නිසා ම ඉහත සඳහන් කළ වැව හා සම්බන්ධ සියලු කෘෂිකාර්මික, ආර්ථික, ආගමික, සංස්කෘතික, සෞඛ්‍ය හා ජීවන කටයුතු පමණක් නොව අලංකාරාත්මක හා පරිසරාත්මක අංශ ද පරිහාණියේ අවසාන අදියර කරා ඇදෙමින් ඇති අතර ඉතා නොදුරු අනාගතයේ දී රේට නිසි ප්‍රතිකර්ම නොයෙදුව හොත් ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථික රාව මුළු මතින් ම බිජ වැවීමට පූජාවන.

කරගත්කොට හි හරස්කඩ

අල
↓
අල
↓

පරිසර හා තීක්ෂණය

රුවත් වඩා හයානක තත්ත්වයක් නම් වියලි කලාපයේ වැව් ජලය පරිසරයටත්, වැශ්‍යගේලයටත්, භූගත ජලයටත් සැපුව ම බලපෑම් කිරීම ය. එබැවින් මේ යන ආකාරයට ගිය හොත් යම් කාලයක දී මනුෂ්‍යන්ටත්, සතුන්ටත් අවු ම තරමින් මෙම පළාත්වල ඒවත් වීමට ද තොහැකි තත්ත්වයක් උදාවෙනු ඇත. රේට හේතුව නම් මුලින් සඳහන් කළ පරිදි වසරේ එක් තීයමින් කාලයකට පමණක් වැසි ජලය ලැබෙන වියලි කලාපයේ එම වාර්ෂික වැසි දියෙන් 48% ක් ම වාශ්‍යීකරණයට හාජනය වෙයි. එහි ප්‍රතිඵලය නම් භූමියේ රදා පවතින ජල මට්ටම පහළ බැසීම යි. පසුගිය වර්ෂවල මෝසම් වර්ෂාව හොලැවීමේ හේතුවෙන් භූගත ජල මට්ටම තව දුරටත් පහත වැරී ඇත. මෙසේ එක දිගට ම වසර දෙකක් වැසි ජලය හොලැබුණ හොත් පොලොවේ තිබෙන භූගත ජල මට්ටම දෙගුණයකින් පහළ බසි යි. එයින් සිදුවන්නේ එදිනෙදා කටයුතු සඳහා ජනයා පාවිච්චි කරන ගහස්ත ලි. හා වගා ලි. වල ජලය ද කුමයෙන් පහළ බැසීම යි. ඒ අනුව පානීය ජලය තැනි වී යාමේ තරජනයකට මුහුණ දී ඇත. තවත් අතකින් මේ සඳහා බලපාන්නේ නළ ලි. තැනීම ය. මෙමගින් එවෙළට සැහෙන පහසුවක් ඇති වුවද පසු කාලීන ව එමගින් භූගත ජලය සම්පූර්ණයෙන් ම වියලි යනු ඇත. එසේ වන විට තව පැත්තකින් සිදු වන්නේ ගහ ලිං-වල ජලය වියලි කාලයේ දී අධික ලවනතාවකින් (කිවුල) යුක්ත වීම තිසා පානය කිරීමට හොහැකි වීම ය. එසේ තැනු හොත් ඒවා පානය කරන්නන් විවිධ රෝගයන්ට හාජනය වීම ය. වැසි හොලැවීමෙන්, වැව් ගොඩිමින්, නළ ලි. ඉදිකිරීමන්, කුලු කුළීමන් තිසා භූගත ජල මට්ටම පහත වැවෙන විට වාතයේ ඇති තෙතමනය සිදි ගොස් වාශ්‍යගේලය සම්පූර්ණයෙන් ම වියලි බවට පත් වෙනු ඇත. වාසනාවකට මෙන් මෙම අභිතකර ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සිදු හොට් තිබෙන්නේ දැනට ජලය රදී තිබෙන වැව් සුළු ප්‍රමාණය තිසා ය. වැව්වල ජලය රදා ඇති විට වියලි කාලයේ දී ඒ අවට භූමියේ ජල මට්ටම ඉහළ මට්ටමක පවත්වාගෙන යැමත් වාතයේ තෙතමනය පවත්වාගෙන යාමන් සිදු වෙයි. එමෙන් ම වියලි කලාපයේ නළ ලි. වගා (කැමි) ලි. හා ගහස්ත ලිං-වල ඇති වන අධික ලවනතාව තිසා පානය සඳහා ඉනා ම සුසුසු වන්නේ වැව් ජලයයි. ඒ තිසා වැව් ආරක්ෂා කර ගැනීමන් අතහැර ඇති වැව් හාවිතයට ගැනීමන් කඩිනමින් සිදුවිය යුක්තකි. එසේ තැනුහොත් තිය. කාලවල දී වියලි කලාපයේ ගොට් ජනතාව ඉනා අසරන තත්ත්වයට ඇදී වැවෙයි. අනින් අතින් මවුන්ට තිය. ආධාර ලබාදීම සඳහා රජයට වාර්ෂික ව විගාල මුදලක් වැය කිරීමට ද සිදු වෙයි. උදාහරණ වශයෙන් පසුගිය මහ කන්නයේ තිය. ආධාර වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොට් පවුල් 17,000 කට ගැනීයල් ලක්ෂ 90,00000 වැය කිරීමට සිදු විය. එහෙයින් ගම් වැව් ප්‍රතිත්ත්තාපනය කිරීමෙන් ගොට් ජනතාව එම අසරන තත්ත්වයන් මුදාගත හැකි අතර රජයට ද තිය. ආධාර සැපයීමේ බරින් තිදිහස් වීමට ද පුළුවන්.

වැව් ප්‍රතිසංස්කරණය හා පරිසර සංරක්ෂණය

මේ තිසා කුඩා වැව් තාගා සිවුවීමේ විධීමන් කඩිනම් වැඩි පිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ යටතේ වර්තමානයේ හාවිත කෙරෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීමන් වැව්වල ජලය සැපයෙන ජල මාරුග හා වාර්තාගයන් සංරක්ෂණය කිරීමන් වැව් අවට කුලය සංරක්ෂණය කිරීමන් විධීමන්

ඡල පරිහරණයක් හා ඡල කළමනාකරණයක් ඇති කිරීමන් වැවේ නිසි ලෙස තබන්තු කිරීමන් ඒ සඳහා පරිණත සේවක පිරිසක් පත් කිරීමන් සිදු කළ යුතු ය. දැනටමන් සමහර පුදේශවල වැවේ අත්ත්වැඩියා කිරීමේ කටයුතු සැලසුම් කොට ඇති අතර ඒවා විධීමන් සැලැස්මකට අනුව කුමාණුකුල ව නොකෙරුණ හොත් ජාතික ධනය අපනේ හැරීමක් හා ජාතික සම්පත් විනාශ කිරීමක් ද සිදුවෙනු ඇත. එසේ ම ගොවී ජනතාව ද කෙලෙන් ලිපට වැවෙන්නට පූර්වත. විශේෂයෙන් ම වියලි කළාපයේ උතුරුමැද පළාතේ කුඩා වැවේ වැඩි දියුණු කිරීම සඳහා මනා වූ කුමාණුකුල වැඩි පිළිවෙළක් අනුගමනය කළ යුතු ය. රේට හේතුව මෙම වැවේ වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන පූරාවිද්‍යාන්මක හා එතිහාසික, ආගමික වැදගත් කමින් අනුත සේවානවල පිහිටා තිබීම ය.

අනික් කරුණ තම මේ කුඩා වැවේ සංවර්ධනය කිරීමට ආධාර සපයන්නේ ලෝක බැංකුව යි. ඒ නිසා මේ ඉහත දී මෙරට ක්‍රියාත්මක කළ ලෝක බැංකු ආධාර වැවේ සටහන්වලට මෙන් මේ ද එහි නොයෙකුන් කොන්දේසිවලට යටත් වීමට සිදුවෙනු ඇත. එවැනි සමහර කොන්දේසි රටත් ජනතාවත් අහිතකර අන්දමින් බලපෑමට ඉඩ තිබේ. තව පැත්තකින් එම වැවේ සටහන් ක්‍රියාත්මක කිරීමට එවැනි ආයතනවල පුද්ගලයින් එවන්නට පූර්වත. එසේ ම අමුද්‍රව්‍ය, උපකරණ හා භාණ්ඩ ද ඔවුන් නියම කරන ආයතනවලින් අපනයනය කරන්නට ද පූර්වත. ඒ සමග ම මෙරට සමහර කොන්ත්‍රාත් කරුවන්ට ද මෙම කාර්යයන් හාර දීමට සැලසුම් කොට ඇත. එහෙයින් මෙවැනි ක්‍රියා මාරුග අනුගමනය කරමින් මෙරට මේ ඉහත දී කරන ලද වැවේ සටහන්වල අත්දැකීම් ප්‍රයෝගනයට ගෙන අඩු වියදමකින් මෙන් ම නිසි පරිදි ඉටු කළ හැකි සැලසුම් සකස් කළ යුතු ය.

මෙරට මේ ඉහත දී වර්ෂ ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කළ මහවැලි යෝජනා ක්‍රමය මෙවැනි ම මනා පරිමාණ සංවර්ධන වැවේ සටහනකි. එහෙයින් එම ව්‍යාපාර තුළින් අපට ලැබෙන අත්දැකීම් මෙහිදී ප්‍රයෝගනයට ගෙන වඩාත් එලදායි ලෙස වැවේ සටහන ක්‍රියාත්මක කළ හැකි විධිතුමයක් ඇති කර ගැනීම ඉතා උච්ච ය. මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපාති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන රටවල් 07 කට පවතා ගෙන තිබේ. බේ කළාපයේ පාරිසරික අධ්‍යයනය ඇමෙරිකා එක්සත් ජනපදයටත් (USAID) කොන්මලේ ව්‍යාපෘතියේ සාධ්‍යතා අධ්‍යයනය ඉන්දියාවටත් (WAPCOS) රන්දේශීල හා රන්වැශී ව්‍යාපෘතිය ජර්මනියටත් මොරගහකන්ද ව්‍යාපෘතිය හා සී කළාපය ජපානයටත් (JICA) මාදුරු මය ව්‍යාපෘතිය කැනඩාවටත් (CITA) කොන්මලේ ව්‍යාපෘතිය ස්ථීරිතයටත් (SITA) වික්ටෝරියා ව්‍යාපෘතිය එක්සත් රාජධානීයටත් (UK) වශයෙනි. මෙම රටවල් 07 ට අමතර ව විනය, මිස්ට්‍රේලියාව, යුවුදී අරාබිය යන රටවලින් ද ලෝක ආහාර වැවේ සටහන ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැවේ සටහන යන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් ද සහභාගින්වය ලැබේ.

පුරුත් අන්දැකීම් හා තව ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රමය

මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඇය ආධාර හා මූල්‍ය පහසුකම් සළසා දුන් අතර එම පහසුකම් ලබාදුන් රටවල්වල ම ඉදිකිරීම් ආයතනවලට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ඒ ඒ ව්‍යුහාතිවල කටයුතු හාර දීමට සිදු විය. ඒවාගේ ගිවිසුම් හා කොන්දේසි සමහරක් රටත්, ජනතාවත්, මෙරට ආරථිකයටත් අහිතකර අන්දමත් බලපෑම් එල්ල කළේ ය. ඒ හා බැඳුන තවත් අවාසිදායක තත්ත්වයක් වූයේ එම කොන්දේසි හා ගිවිසුම්වලට පිවිසීමේ දී ඒවා පිළිබඳ ව ඒ ඒ ව්‍යුහ කෙශ්ටුයන්හි ප්‍රවීනයන් මගින් විධිමත් අධ්‍යයනයක් තොකර ගිවිසුම්වලට පිවිසීම හා කොන්දේසිවලට එකඟවීමට සිදුවීම තිසා විශාල අවාසිදායක් සිදුවීම ය. එබැවින් ලෝක බැංකු ආධාරවලින් කුඩා වැව් ප්‍රතාත්ත්තාපනය කරීමේ දී මෙරට ප්‍රවීනයන් ලබා එම කොන්දේසි හා ගිවිසුම් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරවා අපට අහිතකර හා අවාසි සහගත දැනු අතහැරීමටත් කොන්දේසිවල හා ගිවිසුම්වල ප්‍රමාණය අවම කර ගැනීමටත් පියවර ගත යුතු ය.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා සැලසුම් සකස් කිරීමේ දී ප්‍රරාවිද්‍යාත්මක, භු ගහිවිද්‍යාත්මක, භුගෝල විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක හා කෘෂි ආරථික විද්‍යාත්මක යන අංශවලින් පුළුවී ගවෙෂණ හා අධ්‍යයනයන් විධිමත් ව හා කුමාණුකුල ව තොකිරීම තිසාත් ඒ සඳහා මෙරට විශේෂයෙන් හා ප්‍රවීනයන් ප්‍රමාණවත් ආකාරයට යොදවා තොගැනීම තිසාත් බොහෝ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය.

ප්‍රරාවිද්‍යාත්මක හා සංස්කෘතික අගය

ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන ජාතික, ආගමික හා සංස්කෘතික ඉතිහාසයක් ඇති රටක් බැවින් මෙරට සිවි දිගින් ම එතිහාසික හා ප්‍රරාවිද්‍යාත්මක වැදගත්කම්න් යුත්ත භුමි පුදේශ හා ස්මාරක පිහිටා තිබේ. එහෙයින් මෙහි කෙරෙන සැංචු තවින සංවර්ධන ක්‍රියාවක දී ම ප්‍රරාවිද්‍යාත්මක ගවෙෂණයන් කළ යුතු ය. මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එවැනි ප්‍රරාවිද්‍යාත්මක ගවෙෂණයන් තොකළ බැවින් කිහිදාක තිවුරදි කළ හොඟැකි වැරදි සිදු විය. උතුරුමැද පළාතේ මහවැලි එවි කළාපයේ ගළුනැව වැනි පුදේවල එතිහාසික හා ප්‍රරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක හා ප්‍රරාවස්තු විනාශ විය. අපේ වංසකලාවල ඇතුළත් තොවු සමහර ප්‍රරාවිද්‍යාත්මක සාධක මෙම ව්‍යාපතිවල කැනීම් කටයුතුවල දී අනාවරණය වුවත් ඒවා පිළිබඳ විධිමත් පරායෝෂණ හා අධ්‍යයන තොකරුණි. මාදුරුමිය ව්‍යාපතියේ පැරණි ලෝහ තාක්ෂණය පිළිබඳ ප්‍රරාවිද්‍යාත්මක සාධක වැනි වැදගත් දේ පිළිබඳ තිසි සැලකිල්ලක් යොමු තොවී ය. මෙම ව්‍යාපතිවල කටයුතු කළ අයට ඒ පිළිබඳ පරායෝෂණ කිරීමට අවශ්‍ය දැනුම තොතිබුණා පමණක් තොව විදේශීය කොන්ත්‍රාත් කරුවන්ට එසේ කිරීමට අවශ්‍යකාවක් හෝ උනන්දුවක් ද තොතිබුණි. එසේ ම බොහෝ විදේශීකයන් උත්සාහ දරන්නේ මෙවැනි රටවල ඉතිහාසයත්, ප්‍රරාවිද්‍යාවත් ආරක්ෂා කිරීමට තොව විනාශ කිරීමට ය. සමහර ප්‍රරාවස්තු බෙරා ගැනීම සඳහා ඉතා කඩිනම්න් ඒවා ස්ථාන මාරු කිරීමටත්, සංරක්ෂණය කිරීමටත් සිදු විය. නාලන්දා ගෙඩී ගෙය හදිසීයේ එම

ක්‍රියාකාරකම්වලට බඳුන් වූ අගනා ස්මාරකයකි. කබිමුඩීයේ කෙරෙන එවැනි පුරාවිද්‍යාත්මක කටයුතුවල දී විනාශවීම් සිදුවීම නොවැලැක්විය හැකි ය. එහෙත් වාසනාවකට මෙන් පැරණි වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීනත්වයක් ඇති මහාචාර්ය ප්‍රෝම්තිලක අතින් එය ඉතා සාර්ථක ව සිදු වී ඇත. එසේ වුවද ඉහත කී අපරික්ෂාකාරී ක්‍රියාදාමය තුළින් සිදු වුයේ මෙරට නව ඉතිහාසයක් ගොඩනැගීමට තිබූ අවස්ථාව තැනි වී යාමත්, පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පුරාවස්තු විනාශවීමත් ඒ නිසා ම මෙරට වරගවාදය, ජතිවාදය, නිරුහුම්වාදය වැනි තැනි ප්‍රශ්න රාජියක් ඇතිවීමත් ය.

වියලි කළාපයේ විශේෂයෙන් ම උතුරුමැද පළානේ කුඩා වැව් පුනරුත්කාපනය කිරීමේ දී මහවැලි යෝජනා කුමය ක්‍රියාත්මක කිරීමේ දී මෙන් නොව මෙවැනි ගැටළු ඊට වඩා තද බල ලෙස හා කිහිප ගුණයකින් වැඩි වනු ඇත. ඊට හේතුව කුඩා වැව් සංවර්ධනය කිරීම යනු මහවැලි කුමයේ මෙන් පුදෙක් ජලාග ඉදිකිරීම පමණක් නොව ඉහත සඳහන් කළ පරිදි මෙරට කාමිකාරණක ආර්ථිකය, පොදු ජන ජීවන රටාව, සමාජ ව්‍යුහය, ආගම, සංස්කෘතිය යන අංගවලට ද අත ගැසීමක් වන හෙයිනි. පැරණි යුගයේ සිට ලංකාවේ වැව සමග මෙම සියල්ල එක ම ජාලයක් ලෙස සම්බන්ධ වී ඇත. ‘වැව පිරුනොන් බඩ පිරෙසි’ ‘වැවන් එකක තරහ වෙලා වගේ’ හා ‘වැව පතුල බලන්නා වගේ’ වැනි පුස්ථාපිරුල වලින් වැව හා ගොවී ජනතාව අතර ඇති එම දැඩි සම්බන්ධය අනියම් ආකාරයකින් කියා පායි. එබැවින් විධීමත් සැලසුමක් අනුව ඉතා සැලකිල්ලෙන් මෙම යෝජනා කුමය ක්‍රියාත්මක විය යුතු අතර පුරාවිද්‍යාත්මක සම්ජණ, ගවේෂණ හා පරික්ෂණ කළ යුතු ය. මෙම කටයුතුවල ආරම්භයේ සිට අවසානය දක්වා ම පුරාවිද්‍යාඥයින්ගේ සහය ද ලබා ගත යුතු ය. එසේ තැනෙන් අවම වශයෙන් මුළුන් ම පුරාවිද්‍යා ගවේෂණයක් කොට තැවත ඉදිකිරීම කෙරෙන අතර වාරයේ දී අනාවරණය වන සියලු ම පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ වරින්වර පරෝෂණ කළ යුතු ය. ඒ සඳහා ඒ ඒ විෂය කේතුවල ප්‍රවීනත්වයක් ඇති දේශීය විද්වත්න් යොදා ගත යුතු ය.

පුරාවිද්‍යාඥයින්, ඉතිහාසයෙන් හා පැරණි වාස්තු විද්‍යාඥයින් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ ද වෙනත් ආයතනවල සිටින විද්වතුන්ගේ ද සේවය ලබා ගත යුතු ය. ඔවුන් මෙරට හා මෙරට දැ පිළිබඳ මතා දැනුමක් ඇති දේශීයත්වය අය කරන සිය රට දැයට සේවයක් කිරීමට කුමති විශේෂයෙන් ම වියලි කළාපය වැනි යුත්කර ප්‍රදේශවලට සේවයක් කිරීමට තැමති උගතුන් ය. ඔවුන් මෙම පුදෙශන්, මෙම පුදෙශ ඔවුනුන් හාදින් හුදු සි. විදේශීය රටවල ඔවුන්ගේ සේවය තිරුණුව ම ලබා ගතිතන් අපි මෙනෙක් මෙරට උගතුන්ගෙන් තිසි එලපුයෝජන හා සේවය ලබා ගෙන තැකු. එබැවින් දැන්වන් මෙවැනි සංවර්ධන කටයුතුවලට ඔවුන්ගේ සේවය ලබා ගත යුතු ය.

එ.

පාරිසරික අධ්‍යයනය

ඉහත සඳහන් කළ පරිදි පරිසරාත්මක අධ්‍යයනයන් හා ගවේෂණ විධීමත් ව නොකිරීමෙන් ද විවිධ අවාසි සහගත ගැටළු ඇති විය. එක් අතකින් මහවැලි යෝජනා කුමය ක්‍රියාත්මක කිරීමේ දී කලින් සැලසුම් ගත කළ කුත්තීම් ස්ථාන පසුව වෙනස් කිරීමට සිදු විය. කොත්මලේ ව්‍යාපෘතිය

රීට බදුන් වූ සෑරානයකි. තවත් අත්තින් පදිංචිකරුවන් ඉවත් කිරීම හා ඔවුන්ට වන්දී ගෙවීමේදී වැරදි තීරණවලට එළඹුණේ ය. වික්වෝරියා ජලාගය සඳහා ඒ අවට අක්කර සිය ගණනක් පමණ අත්පත් කරගෙන එම ඉඩම්වල පදිංචිකරුවන්ට වෙනත් ඉඩම් හා වන්දී ලබා දුන් තමුන් එසේ අත්පත් කර ගත් තුමියට ජලාගයෙන් කිසිදු බලපෑමක් නොවුණි. මෙයින් සිදු වුයේ ජනයා පදිංචි ව සිටි ජනාචාස විනාශ වීමත් වගා කර තිබු ඉඩම් පුරන් වීමත් ඔවුන්ට වෙනත් ඉඩම් ලබා දීමට හා වන්දී මුදලක් ලබා දීමට සිදු වීමත් නිසා විශාල පාඩුවක් රෝගට සිදුවීම යි. කුන්වෙතු ව සමහර මහවැලි කලාප අපත් යුම සිදු විය. එපමණක් නොව සමහර කලාප එක් කිරීමට ද සිදු විය. මහවැලි ඒ හා ‘එල්’ කලාප එසේ එකතු කරන ලද කලාප දෙකකි. මෙම හේතු නිසා විශාල පාඩුවක් විදීමට සිදු විය. කුඩා වැවි සංවර්ධන යෝජනා කුමාර ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි අඩු පාඩු හා වැරදි සිදු නොවීමට නම් මනා වූ පාරසරික අධ්‍යයනයන් කළ යුතු ය. ඉහත සඳහන් කළාක් මෙන් ඒ සඳහා ද මෙරට ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීනයන් යොදා ගැනීම වඩාත් යෝගා වේ.

හු විද්‍යාභයින් හා පරීසර විද්‍යාභයින්ගේ සේවය ඒ සඳහා ලබා ගත යුතු ය. එසේ වුවහොත් මෙම සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගෙන දැනට උද්ගත ව ඇති ආරම්භක ප්‍රශ්න රාජියකට පිළිතුරු සපයා ගත හැක. එසේ නැතහොත් මෙරට උගතුන්ගේ උපදෙස් නොසලකා හැර විදේශීය උගතුන්ගේ මග පෙන්වීම අනුව ඉදිකළ සමහර මහවැලි ජලාගවල වෙළි ඉරිතුමීම්, පිළිරීම්, ජලය කාන්දු වීම හා තාය යුම් වැනි තරජනවලට හාජනය වී තිබීමෙන් අපේ විද්‍යාතුන්ගේ තිගමනවල සත්‍යතාව දැන් දැන් තහවුරු වේ.

දේශීය ආයතන හා පුහුණු ගුම බලකාය

දේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන ඉදිකිරීම් ආයතන සත්‍යවායක තත්ත්වයක තිබිය දී ඒවා නොසලකා හැර විදේශීය ආයතනවලට හා කොන්ත්‍රාක් කරුවන්ට මහවැලි ඉදිකිරීම් කටයුතු පැවරීම තිසා පහසුවෙන් අඩු වියදම්කින් වඩා නොදින් මෙන් ම ඉක්මනින් කර ගත හැකි වූ වැඩවලින් අසතුවුදායක ප්‍රථිථල ඇතිවුණා පමණක් නොව දේශීය ආයතනවල සේවය රටට අහිමිවීම ද විශාල දෙනයක් විදේශීය රටවලට ඇදී යාම ද සිදු විය. රීට පෙර ලංකාවේ ඉදිකිරීම් හා කුණිම් සත්‍යවායක අන්ත්‍රින් තිම කළ සහ එකී කාර්යයන් ගැන අන්දුකීම් ඇති ආයතන මෙරට රාජ්‍ය හා පෙෂළුගලික යන දෙඅංශයේ ම ඇතු. මහා මාරුග දෙපාර්තමේන්තුව, වාරිමාරුග දෙපාර්තමේන්තුව, ගංගා නිමින සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිරමාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉඩම් ගොඩ කිරීමේ හා ඉඩම් සංවර්ධනය කිරීමේ මණ්ඩලය සහ ලංකා සංවර්ධන ඉංජිනේරු සමාගම එවැනි ආයතනවලින් සමහරකි. එබැවින් කුඩා වැවි සංවර්ධනය කිරීමේදී මෙම ආයතනවල සේවය ඒ කාර්යයන් සඳහා ලබා ගත යුතු ය. එයින් වඩා වාසිදායක ප්‍රතිථල ලැබෙනවා සේම වගකීමක් ද තිබේ.

කළමණාකරණය

මහවැලි සංචරිත යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන ලද අවධිමත් ක්‍රියා පටිපාටිය නිසා සමහර දෙනා අයතා ක්‍රියා මගින් මූල්‍ය, අමුදව්‍ය, උපකරණ වැනි දේවල්වලින් මහා පරිමාණයේ ගසාක්ෂිත කර විශාල වශයෙන් මූදල් ඉපයුතු. මේ නිසා ජාතික ධනය විනාශ වුවා මෙන් ම ජනතාව අතරේ පොදුවේ බේශීමට තිබු ධනය පුද්ගලයන් කිහිප දෙනෙකු ධනවතුන් කිරීමට සමත් වී ය. විදේශ රටවලින් විශාල ප්‍රමාණයක් මූදල් ගෙවා මෙරට ගෙන් වූ විවිධ මාදිලයේ යන්නෝර්පකරණ මහවැලි ව්‍යාපෘතිවල වැඩ අවසන් වීමත් සමගම අතරහුරු දමන ලදී. සමහර දෙනා ඒවා පැහැර ගෙන ගිය අතර සමහර දෙනා ඒවා කුණු කොල්ලයට අයතා ක්‍රම මගින් තමන් සනු කර ගන්හා. සමහරක් දිරා විනාශ වේ. එමෙන් ම විදේශ කොන්ත්‍රාක්කරුවන් යටතේ මහවැලි ව්‍යාපෘතිවල වැඩ්ව බලවා ගත් දේශීය පුහුණු කාර්මිකයන්ට එම කටයුතු අවසන්වීමත් සමග ම සිය රකියාව ද අහිමිවී ය. එයින් සමහරු සිය රකියා ආයතනවලින් ඉවත් වී පැමිණී අය වෙති. එහෙන් ඒ අයට හෝ සේසු අයට එම ආයතනවල හෝ වෙනත් ආයතනවල තැවත රකියා නොලැබුණු අතර ඔවුනු අතරමත් වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ විවිනා පුහුණු ගුම බලකායක් රටට අහිමිවී ය. ඒ හැර ස්ථිර සේවකයන් වන්දී ගෙවා ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙයි. එය සංචරිතය වන මෙවැනි රටකට ඉසිලිය නොහැකි බලවත් පාඩුවකි. මේ නිසා කළ යුතු ව තිබෙන්නේ ඉහත කී දේශීය ආයතනවල සේවකයන් මෙම ව්‍යාපෘතිවලට අනුයුත් කර ගැනීම හා පසුව තැවත ඒවාට ම යුතීම ය. එම පිරිස ප්‍රමාණවත් නොවන විට සීමිත වශයෙන් පිටතින් බලවා ගැනීම වරදක් නොවේ. එහෙයින් මෙම තව වැවි සංචරිත වැඩ පිළිවල වැනි වැඩ්වල දී එවැන්නත්ගේ සේවය ලබා ගැනීම ඔවුන්ටත් රටත් එම ව්‍යාපාරයටත් වඩා වාසිදායක ය.

කොපමණ විශාල ජලාශ ඉදිකළ ද ඒවායේ නඩත්තුව හා පාලනය හාර ගැනීමට කිහිදු ආයතනයක් හෝ පුද්ගලයෙක් නොමැති වීම පාඩුවකි. මේ නිසා ඒවා අභාවයට යුමත් අක්‍රිය වීමත් අතිවාරයෙන් ම සිදුවනු ඇත. එහෙයින් කුඩා වැවි පුනරුත්තාපනය කිරීමේත් පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේ දීත් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතු ය.

ඉහත සාකච්ඡා වූ පරිදි මේ කුඩා දිවයින් දීඩි ඉතිහාසයකට උරුමකම් කියන විශාල වැවි මෙන් ම කුඩා වැවි පද්ධතියක් තිබුණ බැවින්, විධිමත් ව සංචාරණය වූ කෘෂිකාර්මික ශිෂ්ටාවාරයක් පැවැති බවත් ඒ නිසා ම රට ස්වයංපෝෂිත වුවා පමණක් නොව අතිරික්ත ද්‍රව්‍ය විදේශවලට අපනයනය කිරීමට පවා හැකි වූ බවත් පැවසිය හැක. එහෙන් කාලයාගේ ඇවැන්වෙන් විවිධ හෝතික හා මානව ක්‍රියාකාරකම්වල අහිතකර බලපූම් නිසා එම වැවි පද්ධතියන් ඒ හා සම්බන්ධ පරිසරයන් පරිභාෂ්කීයට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික හා ආර්ථික අංශ බැංක වැවිම ය. එසේ වුව ද විශේෂයෙන් ම ගම් මට්ටමින් පිහිටා තිබෙන කුඩා වැවි පද්ධතිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර පරිසරයන් වැවි පද්ධතියන් විධිමත් ලෙස සංරක්ෂණය කළ නොත් තැවත් පැරණි අවධියේ මෙරට පැවතුන ඒ සෞඛ්‍යය කරා පැමිණීමට භැංකිවනු ඇත.

සටහන්

01. Deraniyagala, P. E. P., *Pleistocene of Ceylon*, 1958, Colombo.
02. Browning, G. F. R., *Ceylon Antiquary and Literary Register*, vol. 4, 1918, Colombo.
03. විශේෂාල, බලී, එච්. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ගවෙශණ, ස්වයන් ශ්‍රී, අංක 4, 1992, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
04. Deraniyagala, S. U., Anuradhapura Gedige Excavation Report, *Ancient Ceylon*, vol. 2, 1972, Dept. of Archaeology, Colombo.
05. මහාච්ච. සංස්. ශ්‍රී සුම්ංගල නාහිමි හා බවුවන්තුඩාවේ දේවරක්ෂිත පැසිතුමා, 1896, රාජකීරිය.
06. Parker, Henry, *Ancient Ceylon*, AES, 1909, New Delhi.
07. Brohier, R. L., *Irrigation Works of Ancient Ceylon.*, (Reprint), 1979, Colombo.
08. Wikramasinghe, Martin, *Aspects of Singhalese Culture.*, 1967, Colombo.
09. පුරාවිද්‍ය, සංස්. වලාක් ධීම්පාරාම හිමි, 1992, කොළඹ.
10. Abeywickrama, B. A., The Origin and Affinities of the Flora of Ceylon, *Proceedings of the Ceylon Association for the Advancement of Science*, 1956, Colombo.
11. Six Year Programme of Investment, Planning Secretariat, Government of Ceylon, 1995 Colombo.
12. Brohier, R. L., *The History of Irrigation and Agricultural Colonization in Ceylon*, (TDEMC), 1941, (Repent) 1998, Maharagama.
13. Fernando, C. H., *The Development of Ceylon's Fisheries*. Mendis, A. S., A Contribution to the Limnology of Colombo Lake., *The Bulletin of the Fisheries Research Station Ceylon*, vol. 20. no.17, 1969, Colombo.
14. Fernando, C. H., The Food of Four Common Freshwater Fishes of Ceylon. *Ceylon Journal of Science sec. G.*, no. 7, 1965.